

පිළිතුරු පත්‍රය

I කොටස - 11 ශ්‍රේණිය

(1)	2	(11)	2	(21)	3	(31)	4
(2)	3	(12)	3	(22)	3	(32)	1
(3)	3	(13)	2	(23)	4	(33)	3
(4)	3	(14)	1	(24)	2	(34)	2
(5)	3	(15)	4	(25)	1	(35)	4
(6)	2	(16)	3	(26)	1	(36)	3
(7)	2	(17)	2	(27)	4	(37)	1
(8)	3	(18)	1	(28)	1	(38)	2
(9)	2	(19)	4	(29)	4	(39)	3
(10)	3	(20)	3	(30)	2	(40)	2

(01) 1. නිර්මාණශීලී බව

නවෝත්පාදනය

පරිසර සංවේදී බව.

2. සමාජීය ව්‍යවසායකයින්.

3. ශක්තිය - නිර්මාණශීලී අදහස් තිබීම.

කඩදාසි ආශ්‍රිත නිර්මාණ කිරීමට ඇති දැනුම හා පළපුරුද්ද.

4. අවස්ථාව - ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අහිතකර බවට රජය දන්වා සිටීම.

පාරිභෝගිකයින් පරිසර හිතකාමී අදහස් ඇති වීම.

දුර්වලතාව - අරමුදල් ආයෝජනය සඳහා ඇති අපහසුතාවය.

යන්ත්‍රෝපකරණ භාවිතය නොමැතිවීම.

5. තෑගි භාණ්ඩා අලෙවිකරුවන්

මංගල උත්සවය සඳහා ආරාධනා ලබා දෙන්නන්.

6. අසේකාගේ මාසික ආදායම.

බැග් 300 x එකක් රු. 300 = රු. 90000

7. ශුද්ධ ලාභය

මුළු ආදායම		90000
අඩු - මුළු නිෂ්පාදන පිරිවැය		
උපකරණ හා මෙවලම් මිලදී ගැනීම	35000	
අමු ද්‍රව්‍ය මිලදී ගැනීම	15000	(50000)
අඩු - මුළු නිෂ්පාදන නොවන පිරිවැය		
විකිණීමේ හා බෙදාහැරීමේ වියදම්	5000	
අනෙකුත් වියදම් (පරිපාලන)	5000	(10000)
ශුද්ධ ලාභය		30000

8. එක් බැගයක් සඳහා වැයවන පිරිවැය

60000.00

300

රු.200.00

මුළු පිරිවැය

නිපදවන බැග් ගණන

9. මුදල් ගලා යාම් -

විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් - 5000

අමු ද්‍රව්‍ය මිලට ගැනීම - 15000

10. ව්‍යාපාරය දියුණු කිරීමට යොදාගන්නා ප්‍රවර්ධන උපක්‍රම

1. ව්‍යාපාර පිටු සැදීම.

2. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම.

(02)

1. භූමිය ,ශ්‍රමය, ප්‍රාග්ධනය,ව්‍යවසායකත්වය.

2. විවිධත්ව ග්‍රහණය කරගැනීම.

අසාර්ථකතා ඉවසීම.

කුතුහලය දිරිමත් කිරීම.

3.

ව්‍යාපාරිකයා	ව්‍යවසායකයා.
අවදානම් කරගැනීමට කැමැත්තක් නොදක්වයි උදා:- ව්‍යාපාරය පුළුල් කිරීමට උනන්දු නොවේ.	අවදානම් හොඳින් තක්සේරු කර දැරිය හැකි අවදානම් භාර ගනී. උදා:- නව ආයෝජන ඔස්සේ ව්‍යාපාරය පුළුල් කරයි.
ඉතා ආසන්න ඉලක්ක ඇති කර ගනී. උදා:- ඉක්මන් ලාභ ලැබීම.	දිගු කාලීන දැක්මක් සහිතව දුර දර්ශීය කටයුතු කරයි. උදා - වෙළඳපොළ තුළ දිගු කලක් රැඳී සිටීමට උත්සහ දැරීම.

(10 ශ්‍රේණිය පෙළ පොත 32,33 පිටු)

4. i - අවශ්‍යතා

ii - චුච්ඡතා

iii - චුච්ඡතා

iv - අවශ්‍යතා

5.

- අනපේක්ෂිත සිදුවීම්

උදා - ග්‍රමඟෝනය

- ක්‍රියාවලි අවශ්‍යතා

උදා - දර සැපයුම අඩුවීම නිසා විදුලි උපකරණ සහිත බේකරි බිහිවීම.

(10 ශ්‍රේණිය 16 , 17 පිටු)

- (03)
1. ව්‍යාපාර කටයුතු සඳහා මෙන්ම ජනතාව අවශ්‍ය වන සේවා සැපයීමේ කටයුතුවල නිරතවන ව්‍යාපාර තෘතීයික අංශයට අයත් වේ.
උදා - තොග හා සිල්ලර වෙළඳාම
වෙළඳාමට අවශ්‍ය උපකරණ සේවා.
 2. අදායම් බෙදියාමේ විසමතාවය - ආදායමෙන් වැඩි කොටසක් සුළු පිරිසක් අතර බෙදියාමයි.
එනම් සමාජයක පුද්ගලයින් අතර ආදායම සමාන ලෙස බෙදී නොයාමයි.මෙයට හේතුව සමාජයේ ආර්ථික සම්පත් අතැමෙක්ට වැඩියෙන් ලැබීමත් අතැමෙක්ට අඩුවෙන් ලැබීමත්ය.
(10 ශ්‍රේණිය 41)
 3. ගනුදෙනුකරුවන් , කරගකරුවන් ,සැපයුම්කරුවන් , සමාන නිෂ්පාදන සපයන්නන්, අනාගතෙදී මෙම ව්‍යාපාර ක්ෂේත්‍රයම පිවිසීමට බලාපොරොත්තු වන්නන්
(10 ශ්‍රේණිය 66)
 4.
 - ගනුදෙනු නිවැරදිව වාර්තා කිරීම
 - යහපත් මානව සම්බන්ධතා පවත්වා ගැනීම.
 - ප්‍රවීණයන්ගෙන් අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් ලබා ගැනීමට
 - ව්‍යාපාරික කටයුතු සඳහා නිවැරදි සැලසුම් සකස් කිරීම හා ඒවාට අනුව ක්‍රියාත්මක කිරීම.
 (10 ශ්‍රේණිය 51 පිටුව)
 5. විදේශ රටවල භාණ්ඩ හා සේවා මත සැපයීමට සිදු නොවන ආර්ථිකයක් ස්වෛරී හා නිවහල් ආර්ථිකයක් ලෙස හඳුන්වයි.
(10 ශ්‍රේණිය 42)
- (04)
1. ව්‍යාපාරයේ ඉපැයීම ප්‍රමාණවත් විය යුත්තේ ව්‍යාපාරයේ සියලු වියදම් පියවා ගැනීම සඳහාය එනම්,
 - මිලදී ගැනීම් සඳහා ගෙවීම
 - බදු ගෙවීම
 - පොළී ගෙවීම
 - වැටුප් ගෙවීම යනාදී වියදම් පියවා ගත හැකි විය යුතුය
 එසේම
 - අයිතිකරුවන්ට ප්‍රමාණවත් ලාභයක් ලබාදීමට
 - ව්‍යාපාරයේ අනාගත දියුණුව සඳහා ප්‍රති ආයෝජනයට
 (10 ශ්‍රේණිය 80)

2 පාසලේ කසල ගැටලුව විසඳීම

ව්‍යාපාර අදහස්-

- ප්‍රතිචක්‍රීකරණ කසල සේවාව
පාසල තුළ පාරිභෝජනයෙන් පසු හඳුනාගත හැකි වෙන් කල කසල ප්‍රතිචක්‍රීකරණය මධ්‍යස්ථාන වෙත ලබාදීමේ සේවාවක් ආරම්භ කිරීම
- කොම්පෝස්ට් පොහොර නිපදවීම
- පරිසර හිතකාමී බහු පරිභෝජන ආහාර බහලුම් විකිනීම
පාසල් සිසුන් අතර කඩදාසි / ප්ලාස්ටික් බහලුම් වෙනුවට බහු පාරිභෝජන ආහාර බහලුම් වතුර බෝතල් වැනි නිෂ්පාදන වෙළෙඳපොලට ගෙනයාමේ ව්‍යාපාරයක්

(10 ශ්‍රේණිය 99)

3 සෑම කටයුත්තකම සාර්ථකත්වය උදෙසා සැලසුමක් අත්‍යවශ්‍ය බවත් සැලසුමක් නොමැතිනම් කටයුතු අසාර්ථකවීමට ඇති හැකියාව වැඩිබවත්ය

(11 ශ්‍රේණිය 2)

4 *. අරමුදල් සපයා ගැනීමේ දූෂ්කරතාවය

*. ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් හඳුනාගැනීමේ අපහසුව

(11 ශ්‍රේණිය 6)

5 නව ආදායම් මාර්ග සකස් කර ගැනීමේ හැකියාව වැඩිකර ගැනීමට

සාර්ථක ව්‍යාපාරික අවස්ථා ග්‍රහණය කරගැනීමට

(10 ශ්‍රේණිය 75)

(05) 1 වාර්ෂික සැලැස්ම

පන්ති කාලසටහන

පස් අවුරුදු සැලැස්ම

2 පාරිභෝගිකයන්ට ප්‍රශ්නාවලි ලබාදී පිළිතුරු ලබාගැනීම

පාරිභෝගිකයන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට

(10 ශ්‍රේණිය 11)

3 ඉදිරි නිශ්චිත කාලයකදී ව්‍යවසායකයා වෙළෙඳපොලට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත භාණ්ඩ

හෝ සේවා ප්‍රමාණය තීරණය කිරීම විකුණුම් පුරෝකථනයයි

(11 ශ්‍රේණිය 14)

- 4 පාරිභෝගිකයාගේ වයස
පාරිභෝගිකයාගේ ආදායම

(11 ශ්‍රේණිය 10)

- 5 ඉඩම් විකිණීම

තාක්ෂණය භාවිතා කිරීම

ගනුදෙනුකරුවන්ට ඉඩම නැරඹිය හැකි වීඩියෝ ලබාදීම (ඩ්‍රෝන් සහ අංශක 360)

ඉඩමේ පිහිටීම ප්‍රමාණය මිල වටිනාකම

නිරූපන සිතියමේ website හරහා දැක්වීම

අතිරේක සේවා වටිනාකම් එකතු කිරීම (value addition)

නිතිමය ලියවිලි සකස් කිරීමේ සහය

ඉඩම් සංවර්ධනයට උපදෙස් ලබාදීම

සුදුසු ඕනෑම කරුණු සඳහා ලකුණු ලබාදෙන්න

(10 ශ්‍රේණිය 90)

චිත්‍රපට ප්‍රදර්ශනය

- ඔන්ලයින් ආසන වෙන් කිරීමේ පහසුකම් ලබාදීම
- නව තාක්ෂණය භාවිතයෙන් තද සුලං වර්ෂාව වැනි සංසිද්දීන් සංවේදීව දැනෙන පරිදි චිත්‍ර පටිය නැරඹීමට අවස්ථාව ලබාදීම

සුදුසු ඕනෑම කරුණු සඳහා ලකුණු ලබාදෙන්න

(10 ශ්‍රේණිය 90)

- (06) 1 කිසියම් අපේක්ෂිත නිෂ්පාදන ඒකක ප්‍රමාණයක් සඳහා දැරීමට සිදුවන පිරිවැය ඇස්තමේන්තු කර පිළියෙල කරනු ලබන ලේඛනය නිෂ්පාදන සැලැස්මයි

(11 ශ්‍රේණිය 24)

- 2 නිෂ්පාදන පිරිවැය = දූව්‍ය පිරිවැය + ශ්‍රම පිරිවැය + වෙනත් පිරිවැය

(11 ශ්‍රේණිය 26)

- 3 ව්‍යාපාරයක පරිපාලන කටයුතුවලට සෘජුවම අදාල වන ලෙස භාවිත කරන ස්ථාවර වත්කමය උදා - කාර්යාල උපකරණ

ගොඩනැගිලි හා සවිකිරීම්

(11 ශ්‍රේණිය 32)

- 4
 - නිෂ්පාදන සැලසුම් කිරීම.
 - අමුද්‍රව්‍ය කළමනාකරණය.
 - අලුත් වැඩියා හා නඩත්තු කටයුතු පාලනය.

5.

- පරිපාලනමය තනතුරු හා කාර්යයන්.
- සේවක වැටුප් හා වේතන.
- අනුකූත් පරිපාලන වියදම්.
- පරිපාලන ස්ථාවර වත්කම් (11 ශ්‍රේණිය 30)

(07) 1. ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් ප්‍රමාණය නියාමනය කිරීමට මූල්‍ය ගැටලු අවම වීමට.
මූල්‍ය ගැටලු අවම වීමට.

2. නිෂ්පාදන පිරිවැය

උදා :- අමු ද්‍රව්‍ය පිරිවැය.

නිෂ්පාදන නොවන පිරිවැය.

උදා :- විනිශ්චය හා බෙදාහැරීමේ වියදම්.

**ශ්‍රී ලංකා රේගු සේවයේ ව්‍යාපාරය
ඉදිරි වර්ෂය සඳහා
ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහන ප්‍රකාශය.**

විස්තරය	රු	රු
මුදල් ගලා ඒම්		
ශ්‍රී ලංකා රේගු සේවයේ මුදල්	1000000.00	
බැංකු ණය	60000.00	
අපේක්ෂිත අලෙවි ආදායම	2000000.00	3600000.00
මුදල් ගලා යාම්		
සේවක වැටුප් ගෙවීම	300000.00	
නිම් ඇදුම් තොග ලබා ගැනීම.	1500000.00	
ණය වාරික ගෙවීම	40000.00	
විදුලි බිල්පත්	15000.00	
ප්‍රදර්ශනාගාර උපකරණ මිලදී ගැනීම	600000.00	
දුරකතන ගාස්තු	10000.00	2465000.00
මුදල් ශේෂය		1135000.00

3. මුළු මුදල් ගලා යාම් - රු.2465000.00
4. මුළු මුදල් ගලා ඒම් - 3600000.00
5. මුදල් ශේෂය - 1135000.00

අදාළ මාතෘකාවට වෙන්කළ කාලච්ඡේද ගණන x මුළු ප්‍රශ්න ගණන
මුළු කාලච්ඡේද ගණන

නිපුණතාව	නිපුණතා මට්ටම		
1	4	$\frac{30}{135} \times 40$	= 9
2	3	$\frac{16}{135} \times 40$	= 5
3	4	$\frac{20}{135} \times 40$	= 6.
4	4	$\frac{24}{135} \times 40$	= 7
5	8	$\frac{45}{135} \times 40$	= 13
			<u>40</u>

1.නිපුණතාව = 1,3,7,8,9,10,20,27,31

2.නිපුණතාව = 4,5,22,28,36

3.නිපුණතාව = 2,6,13,16,17,30

4.නිපුණතාව = 11 , 12 ,14 , 19,23,32 ,29

5.නිපුණතාව = 11,15,18,21,24,25,33,35,37,38,39,40,26